



**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2022.09.07

| Item                          | Pettah            |         |         |          | Marandaghamula  |         |        |          |
|-------------------------------|-------------------|---------|---------|----------|-----------------|---------|--------|----------|
|                               | Range             | Average |         | Change * | Range           | Average |        | Change * |
|                               | 7-Sep             | 7-Sep   | 6-Sep   |          | 7-Sep           | 7-Sep   | 6-Sep  |          |
| <b>Rice (Rs/kg)</b>           |                   |         |         |          |                 |         |        |          |
| Samba 1                       | 225.00 - 230.00   | 230.00  | 230.00  |          | 225.00 - 228.00 | 226.50  | 226.50 |          |
| Samba 2                       | 215.00 - 225.00   | 225.00  | 225.00  |          | 205.00 - 212.00 | 209.00  | 209.00 |          |
| Keeri Samba                   | 240.00 - 250.00   | 246.00  | 248.00  | -2.00    | 240.00 - 245.00 | 242.50  | 243.33 | -0.83    |
| Nadu 1                        | 215.00 - 220.00   | 217.50  | 217.50  |          | 215.00 - 218.00 | 216.50  | 218.00 | -1.50    |
| Nadu 2                        | 205.00 - 215.00   | 211.00  | 211.00  |          | 204.00 - 206.00 | 204.80  | 204.80 |          |
| Raw red                       | 210.00 - 215.00   | 212.50  | 211.00  | 1.50     | 210.00 - 214.00 | 211.00  | 211.00 |          |
| Raw White                     | 200.00 - 210.00   | 205.00  | 205.00  |          | 198.00 - 205.00 | 200.60  | 200.60 |          |
| <b>Imported Rice</b>          |                   |         |         |          |                 |         |        |          |
| Ponne Samba                   | 185.00 - 190.00   | 187.00  | 187.00  |          | 190.00 - 190.00 | 190.00  | 194.00 | -4.00    |
| Nadu                          | 173.00 - 175.00   | 174.60  | 176.60  | -2.00    | 190.00 - 190.00 | 190.00  | 194.00 | -4.00    |
| Raw White                     | 165.00 - 165.00   | 165.00  | 165.20  | -0.20    | 180.00 - 180.00 | 180.00  | 180.00 |          |
| Raw red                       |                   |         |         |          |                 |         |        |          |
| <b>Subsidiary Food Crops</b>  |                   |         |         |          |                 |         |        |          |
| <b>Dried Chillies (Rs/Kg)</b> |                   |         |         |          |                 |         |        |          |
| Imported                      | 1525.00 - 1600.00 | 1562.50 | 1550.00 | 12.50    |                 |         |        |          |
| Local                         |                   |         |         |          |                 |         |        |          |
| <b>Onion (Rs/Kg)</b>          |                   |         |         |          |                 |         |        |          |
| Sinnan                        | -                 |         |         |          |                 |         |        |          |
| Vedalan                       | 420.00 - 500.00   | 458.00  | 461.00  | -3.00    |                 |         |        |          |
| Imported                      | 400.00 - 430.00   | 415.00  | 405.00  | 10.00    |                 |         |        |          |
| <b>Big Onion</b>              |                   |         |         |          |                 |         |        |          |
| Imported                      | 135.00 - 140.00   | 137.50  | 140.00  | -2.50    |                 |         |        |          |
| Local                         | -                 |         |         |          |                 |         |        |          |
| <b>Potatoes (Rs/Kg)</b>       |                   |         |         |          |                 |         |        |          |
| Welimada                      | 330.00 - 335.00   | 332.50  | 325.00  | 7.50     |                 |         |        |          |
| Nuwaraeliya                   | 360.00 - 370.00   | 365.00  | 375.00  | -10.00   |                 |         |        |          |
| Imported                      | 220.00 - 250.00   | 238.00  | 246.00  | -8.00    |                 |         |        |          |
| <b>Pulses (Rs/Kg)</b>         |                   |         |         |          |                 |         |        |          |
| Green Gram                    | 840.00 - 850.00   | 845.00  | 840.00  | 5.00     |                 |         |        |          |
| Cowpea                        | 730.00 - 750.00   | 742.00  | 742.00  |          |                 |         |        |          |
| Red Dhal                      | 405.00 - 415.00   | 411.00  | 411.00  |          |                 |         |        |          |
| <b>Eggs (Rs/Egg)</b>          |                   |         |         |          |                 |         |        |          |
| Brown                         | 50.00 - 50.00     | 50.00   | 50.00   |          |                 |         |        |          |
| White                         | 48.00 - 49.00     | 48.50   | 48.50   |          |                 |         |        |          |

Head  
Data Management Division



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute Data Management Division



2022.09.07

| Variety                        | 7/9/2022          | 7/9/2022     | 7/9/2022        | 6/9/2022       | 7/9/2022          | 7/9/2022             | 7/9/2022           | 7/9/2022           | 7/9/2022           | 6/9/2022         |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|-------------------|----------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochhole Market | hambuththegam Market | Kappetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Beans                          | 350 - 380         | 350 - 380    | 300 - 350       | 420 - 440      | -                 | 370 - 400            | 300 - 320          | 300 - 330          | 300 - 320          | 380 - 400        |
| Carrot                         | 250 - 270         | 250 - 270    | 230 - 280       | 300 - 340      | -                 | 290 - 320            | 240 - 260          | 280 - 290          | 220 - 250          | 270 - 300        |
| Leeks                          | 140 - 160         | 140 - 160    | 200 - 250       | 200 - 220      | -                 | 160 - 180            | 140 - 150          | 160 - 170          | 150 - 160          | 170 - 180        |
| Beet root                      | 110 - 130         | 100 - 110    | 90 - 130        | 120 - 140      | 80 - 100          | 100 - 110            | -                  | -                  | -                  | -                |
| Beet Root(N'Eliya)             | 160 - 170         | 130 - 140    | -               | -              | -                 | -                    | 130 - 140          | 140 - 150          | 130 - 140          | 100 - 120        |
| Knolkhol                       | 180 - 200         | 170 - 180    | 150 - 170       | 200 - 220      | -                 | 150 - 170            | 140 - 150          | 140 - 150          | 150 - 160          | 180 - 200        |
| Raddish                        | 100 - 110         | 75 - 90      | 70 - 80         | 100 - 120      | 80 - 90           | 70 - 100             | 50 - 60            | 60 - 70            | 40 - 60            | 70 - 110         |
| Cabbage (N'Eliya)              | 240 - 250         | 260 - 270    | -               | 270 - 280      | -                 | 270 - 280            | 190 - 200          | 210 - 220          | 180 - 200          | -                |
| Cabbage (Kandy)                | 230 - 235         | 230 - 240    | 230 - 260       | 240 - 250      | 350 - 370         | 260 - 265            | -                  | -                  | -                  | 260 - 270        |
| Tomato                         | 180 - 200         | 180 - 200    | 160 - 180       | 200 - 210      | -                 | 130 - 150            | 200 - 220          | 190 - 210          | 160 - 180          | 160 - 190        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 90 - 110          | 80 - 90      | 70 - 85         | 100 - 110      | 60 - 80           | 70 - 90              | -                  | -                  | -                  | 85 - 90          |
| Brinjals (Village)             | -                 | -            | -               | -              | -                 | -                    | -                  | -                  | -                  | -                |
| Brinjals (Other)               | 220 - 250         | 200 - 250    | 250 - 280       | 280 - 320      | 200 - 240         | 240 - 280            | 220 - 240          | -                  | 180 - 200          | 250 - 270        |
| Capsicum                       | 550 - 600         | 550 - 580    | 500 - 550       | 520 - 580      | 450 - 500         | 430 - 500            | 580 - 600          | 560 - 580          | 550 - 600          | 450 - 520        |
| Pumpkin                        | 160 - 170         | 160 - 170    | 130 - 150       | 160 - 180      | 180 - 200         | 110 - 150            | 130 - 140          | -                  | 140 - 160          | 150 - 160        |
| Cucumber                       | 90 - 100          | 100 - 110    | 100 - 110       | 100 - 110      | 80 - 100          | 80 - 100             | 100 - 110          | -                  | 80 - 100           | 80 - 120         |
| Bitter Gourd (Village)         | -                 | -            | -               | -              | -                 | -                    | -                  | -                  | -                  | -                |
| Bitter Gourd (Other)           | 200 - 220         | 270 - 280    | 230 - 250       | 280 - 300      | 220 - 240         | 160 - 200            | -                  | -                  | -                  | 260 - 320        |
| Snake Gourd                    | 200 - 220         | 200 - 210    | 170 - 200       | 220 - 220      | 140 - 150         | 180 - 210            | -                  | -                  | -                  | 230 - 240        |
| Drumstick                      | 380 - 420         | 330 - 350    | 400 - 430       | 360 - 380      | 230 - 250         | -                    | -                  | -                  | -                  | 340 - 400        |
| Luffa                          | 200 - 220         | 210 - 220    | 170 - 180       | 200 - 200      | 100 - 120         | 150 - 180            | -                  | -                  | -                  | 200 - 230        |
| Long Beans                     | 230 - 250         | 240 - 250    | 130 - 160       | 250 - 280      | 220 - 250         | 150 - 180            | -                  | -                  | -                  | 230 - 250        |
| Ash Plantains                  | 130 - 150         | 140 - 150    | 120 - 130       | -              | 100 - 120         | 80 - 100             | -                  | -                  | -                  | 130 - 150        |
| Green Chillies                 | 180 - 200         | 180 - 220    | 150 - 200       | 180 - 200      | 130 - 140         | 150 - 250            | 200 - 220          | -                  | 180 - 220          | 130 - 160        |
| Lime                           | 200 - 220         | 180 - 200    | 190 - 210       | 230 - 250      | 150 - 160         | 150 - 180            | -                  | -                  | -                  | 200 - 230        |
| Sweet Potatoe                  | 120 - 140         | 100 - 130    | 80 - 90         | 110 - 120      | 180 - 200         | 100 - 120            | 90 - 100           | -                  | 100 - 120          | 100 - 120        |
| Manioc                         | 80 - 90           | 60 - 70      | 60 - 70         | 120 - 120      | 120 - 150         | 80 - 100             | 70 - 80            | -                  | 60 - 80            | 90 - 120         |
| <b>Dambala (Wing Beans)</b>    |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Thithbatu                      |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Maize                          |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Black Gram                     |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Gingerly                       |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Potato(Imported)               | 220 - 250         | 260 - 300    | 210 - 250       | 245 - 250      | -                 | 240 - 265            | -                  | -                  | 250 - 260          | 240 - 248        |
| Potato (Welimada)              | 330 - 335         | 320 - 340    | -               | 320 - 330      | -                 | 290 - 320            | 290 - 300          | -                  | 280 - 300          | -                |
| Potato (Nuwaraeliya)           | 360 - 370         | 360 - 370    | -               | 360 - 370      | -                 | -                    | -                  | 360 - 365          | -                  | 290 - 340        |
| B'Onion Imported               | 135 - 140         | 150 - 160    | 140 - 145       | 145 - 150      | -                 | 145 - 155            | 145 - 155          | -                  | 145 - 150          | 140 - 145        |
| Big-onion Local                | -                 | -            | 130 - 135       | -              | -                 | -                    | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 150 - 180         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Kolikuttu                      | 330 - 360         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Seeni                          | 90 - 120          |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Anamalu (Rs/Fruits)            | 15 - 17           |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Papaya (Rs/Kg)                 | 100 - 160         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Passion Fruits(Rs/Fruit)       | 38 - 40           |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Pineapple - Large              | 600 - 620         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| - Medium                       | 480 - 500         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| - Small                        | 380 - 400         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Mango - Betti                  | -                 |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| - Karathakol                   | 170 - 220         |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Woodapple                      | 14 - 18           |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Avocado                        | 50 - 70           |              |                 |                |                   |                      |                    |                    |                    |                  |
| Orange                         | 50 - 60           |              |                 |                |                   |                      |                    |                    |                    |                  |



.....  
Head  
Data Management Division



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
 දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
**Wholesale Prices (Rs/Kg)**



| වර්ගය                    | 7/9/2022         | 7/9/2022       | 7/9/2022       | 6/9/2022      | 7/9/2022            | 7/9/2022          | 7/9/2022            | 7/9/2022         | 7/9/2022          | 6/9/2022         |
|--------------------------|------------------|----------------|----------------|---------------|---------------------|-------------------|---------------------|------------------|-------------------|------------------|
|                          | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | නාරාඹිවෙල්ල වෙළඳපොළ | තඹුන්තෙමම වෙළඳපොළ | කැප්පෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වේයන්ගොඩ වෙළඳපොළ |
| <b>උඳවර එළවළු</b>        |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| බෝංචි                    | 350 - 380        | 350 - 380      | 300 - 350      | 420 - 440     | -                   | 370 - 400         | 300 - 320           | 300 - 330        | 300 - 320         | 380 - 400        |
| කැරට්                    | 250 - 270        | 250 - 270      | 230 - 280      | 300 - 340     | -                   | 290 - 320         | 240 - 260           | 280 - 290        | 220 - 250         | 270 - 300        |
| ලීක්ස්                   | 140 - 160        | 140 - 160      | 200 - 250      | 200 - 220     | -                   | 160 - 180         | 140 - 150           | 160 - 170        | 150 - 160         | 170 - 180        |
| බීටරුට්                  | 110 - 130        | 100 - 110      | 90 - 130       | 120 - 140     | 80 - 100            | 100 - 110         | -                   | -                | -                 | -                |
| බීටරුට් (නුවරඑළිය)       | 160 - 170        | 130 - 140      | -              | -             | -                   | -                 | 130 - 140           | 140 - 150        | 130 - 140         | 100 - 120        |
| නෝකෝල්                   | 180 - 200        | 170 - 180      | 150 - 170      | 200 - 220     | -                   | 150 - 170         | 140 - 150           | 140 - 150        | 150 - 160         | 180 - 200        |
| රාබු                     | 100 - 110        | 75 - 90        | 70 - 80        | 100 - 120     | 80 - 90             | 70 - 100          | 50 - 60             | 60 - 70          | 40 - 60           | 70 - 110         |
| ගෝවා (නුවරඑළිය)          | 240 - 250        | 260 - 270      | -              | 270 - 280     | -                   | 270 - 280         | 190 - 200           | 210 - 220        | 180 - 200         | -                |
| ගෝවා (නුවර)              | 230 - 235        | 230 - 240      | 230 - 260      | 240 - 250     | 350 - 370           | 260 - 265         | -                   | -                | -                 | 260 - 270        |
| තක්කාලි                  | 180 - 200        | 180 - 200      | 160 - 180      | 200 - 210     | -                   | 130 - 150         | 200 - 220           | 190 - 210        | 160 - 180         | 160 - 190        |
| <b>පහතරට එළවළු</b>       |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| බණ්ඩක්කා                 | 90 - 110         | 80 - 90        | 70 - 85        | 100 - 110     | 60 - 80             | 70 - 90           | -                   | -                | -                 | 85 - 90          |
| වම්බටු (ගම් වර්ගය)       | -                | -              | -              | -             | -                   | -                 | -                   | -                | -                 | -                |
| වම්බටු (අනෙකුත් වර්ගය)   | 220 - 250        | 200 - 250      | 250 - 280      | 280 - 320     | 200 - 240           | 240 - 280         | 220 - 240           | -                | 180 - 200         | 250 - 270        |
| මාළු මිරිස්              | 550 - 600        | 550 - 580      | 500 - 550      | 520 - 580     | 450 - 500           | 430 - 500         | 580 - 600           | 560 - 580        | 550 - 600         | 450 - 520        |
| වට්ටක්කා                 | 160 - 170        | 160 - 170      | 130 - 150      | 160 - 180     | 180 - 200           | 110 - 150         | 130 - 140           | -                | 140 - 160         | 150 - 160        |
| පිපිඤ්ඤා                 | 90 - 100         | 100 - 110      | 100 - 110      | 100 - 110     | 80 - 100            | 80 - 100          | 100 - 110           | -                | 80 - 100          | 80 - 120         |
| කරවිල (ගම් වර්ගය)        | -                | -              | -              | -             | -                   | -                 | -                   | -                | -                 | -                |
| කරවිල (අනෙකුත් වර්ගය)    | 200 - 220        | 270 - 280      | 230 - 250      | 280 - 300     | 220 - 240           | 160 - 200         | -                   | -                | -                 | 260 - 320        |
| පතෝල                     | 200 - 220        | 200 - 210      | 170 - 200      | 220 - 220     | 140 - 150           | 180 - 210         | -                   | -                | -                 | 230 - 240        |
| මුරුංගා                  | 380 - 420        | 330 - 350      | 400 - 430      | 360 - 380     | 230 - 250           | -                 | -                   | -                | -                 | 340 - 400        |
| වැටකොළ                   | 200 - 220        | 210 - 220      | 170 - 180      | 200 - 200     | 100 - 120           | 150 - 180         | -                   | -                | -                 | 200 - 230        |
| මැකරල්                   | 230 - 250        | 240 - 250      | 130 - 160      | 250 - 280     | 220 - 250           | 150 - 180         | -                   | -                | -                 | 230 - 250        |
| අළු කෙසෙල්               | 130 - 150        | 140 - 150      | 120 - 130      | -             | 100 - 120           | 80 - 100          | -                   | -                | -                 | 130 - 150        |
| අලු මිරිස්               | 180 - 200        | 180 - 220      | 150 - 200      | 180 - 200     | 130 - 140           | 150 - 250         | 200 - 220           | -                | 180 - 220         | 130 - 160        |
| දෙහි                     | 200 - 220        | 180 - 200      | 190 - 210      | 230 - 250     | 150 - 160           | 150 - 180         | -                   | -                | -                 | 200 - 230        |
| බතල                      | 120 - 140        | 100 - 130      | 80 - 90        | 110 - 120     | 180 - 200           | 100 - 120         | 90 - 100            | -                | 100 - 120         | 100 - 120        |
| මඤ්ඤාක්කා                | 80 - 90          | 60 - 70        | 60 - 70        | 120 - 120     | 120 - 150           | 80 - 100          | 70 - 80             | -                | 60 - 80           | 90 - 120         |
| දඹල                      |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| නිබ්බටු                  |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| ඉරිඟු                    |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| උදු                      |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| තල                       |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| අර්තාපල් (ආනයනික)        | 220 - 250        | 260 - 300      | 210 - 250      | 245 - 250     | -                   | 240 - 265         | -                   | -                | 250 - 260         | 240 - 248        |
| අර්තාපල් (වැලිමඩ)        | 330 - 335        | 320 - 340      | -              | 320 - 330     | -                   | 290 - 320         | 290 - 300           | -                | 280 - 300         | -                |
| අර්තාපල් (නුවරඑළිය)      | 360 - 370        | 360 - 370      | -              | 360 - 370     | -                   | -                 | -                   | 360 - 365        | -                 | 290 - 340        |
| ලොකුඑළුණ (ආනයනික)        | 135 - 140        | 150 - 160      | 140 - 145      | 145 - 150     | -                   | 145 - 155         | 145 - 155           | -                | 145 - 150         | 140 - 145        |
| ලොකුඑළුණ දේශීය           | -                | -              | 130 - 135      | -             | -                   | -                 | -                   | -                | -                 | -                |
| <b>කෙසෙල්</b>            |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| ඇඹුල් (කිලෝවකට)          | 150 - 180        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| කෝලිකුටු (කිලෝවකට)       | 330 - 360        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| සීනි (කිලෝවකට)           | 90 - 120         |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| ආනමාළු (එකකට රු.)        | 15 - 17          |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| ගස්ලබු (කිලෝවකට)         | 100 - 160        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| වැල්ලොඩම් (එකකට රු.)     | 38 - 40          |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| <b>පළතුරු (එකකට රු.)</b> |                  |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| අන්තාස - ලොකු ප්‍රමාණය   | 600 - 620        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| - මධ්‍යම ප්‍රමාණය        | 480 - 500        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| - කුඩා ප්‍රමාණය          | 380 - 400        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| අඹ - බෙට්ටි              | -                |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| - කර්තකොලොම්බන්          | 170 - 220        |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| දිවුල්                   | 14 - 18          |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| අලිපේර                   | 50 - 70          |                |                |               |                     |                   |                     |                  |                   |                  |
| දොඩම්                    | 50 - 60          |                |                |               |                     |                   |                     |                  |                   |                  |



### Average Wholesale Prices of Other Field Crops

